



හයිකු හා මූක්තක අතර ඇති සම්බන්ධය පිළිබඳ විමර්ශනයක්

එම්. පී. සී. එස් මාපාපතිරණ

සිංහල අධ්‍යාපනාංශය, මානව ගාස්ත්‍ර හා සමාජීය උද්‍යා ජීවිත, රුහුණ විශ්වවිද්‍යාලය

සංක්ෂේපය

මිනිසුන්ගේ අත්දැකීම් ප්‍රස්ථාත කොට ගතිමින් කාව්‍ය රචනා වීම නිසා එයට ඇත්තේ දීර්ශ ඉතිහාසයකි. එය විවිධ සංස්කෘතින් ඔස්සේ විවිධාකාරයෙන් බිජි වුවත් ඒ වනාහි එවැනි සාම්‍යතා ද දිස් වේ. හයිකු යනු එවැනි දීර්ශ ඉතිහාසයක් ඇති කාව්‍ය විශේෂයකි. ජපානය කේත්ද කොට ගතිමින් කොකුගාවා සමයේ බිජි වූ පදා විශේෂයක් වන මෙම පදාවල නිර්මාතා වන්නේ Mathsuo Basho ය. පාද 3 ක් හා සාම්‍ය පදය මූලික ලක්ෂණ වන මෙහි, මාත්‍රා 5 / 7 / 5 ලෙස පද පෙළ ගැස්ම, සංක්ෂීප්තභාවය ව්‍යාජ්‍යාර්ථ දැනැවීම ආදි විවිධ ලක්ෂණ හඳුනා ගත හැකි ය.

කාව්‍ය ඉතිහාසයේ වැදගත් පදා විශේෂයකි වන මූක්තක. හාරතය මූල් කොට ගෙන සංස්කෘත සාහිත්‍යයේ 9 වන සියවසටත් පෙර සිට ආරම්භ වන මේ සම්ප්‍රදායෙහි සංක්ෂීප්තභාවය ප්‍රමුඛ අංගයකි. මෙහි උපදේශයක් ලබා දීම තවත් ලක්ෂණයකි. දිවති වාදය සමග සම්බන්ධ වන මූක්තක “පවතින දේ සගවා කිම” යන අරුත ගම්‍ය වේ. ඒ අනුව පායිකයාට නව අරුතක් සිතිමට ඉන් මග පාදයි. ආනත්ද වර්ධන සිය දිවන්‍යාලෝකයේ දක්වන්නේ මහා කාව්‍යයකට මෙන් ම මූක්තක තුළට ද රස කුඩ ගන්වන ක්විවරයන් සිටින බව සි.

හයිකු හා මූක්තක යනු සම්ප්‍රදායන් දෙකක් වුව ද එහි ආකෘතිය හා දිවන්තාර්ථවත් හාඡාව තුළ ඇත්තේ සාම්‍යයකි. මේ අධ්‍යාපනයේ මූලික අරමුණ වන්නේ සංක්ෂීප්ත ආකෘතියක් ඇති හයිකු හා මූක්තක අතර ඇති සම්බන්ධතාව ක්‍රම ස්වරුපයක් ගන්නේ දැයි අධ්‍යාපනය කිරීම සි. ඒ සඳහා දත්ත සම්පාදනය කිරීමේ දී ප්‍රධාන වශයෙන් ම සාහිත්‍ය මූලාශ්‍රය හාවිත කරන ලදී.

ප්‍රමුඛපද : හයිකු, මූක්තක, කොකුගාවා සමය, සාම්‍ය පදය, දිවන්‍යාලෝකය